

NCP/CS/PT/AP/02/Authority/01

පළාත් භාණ්ඩාගාරය,

ප්‍රධාන ලේකම් කාර්යාලය,

උතුරු මැද පළාත,

2024.12. 19

ව්‍යවස්ථාපිත ආයතන වල සහාපතිවරුන් සහ  
ආයතන ප්‍රධානීන් වෙත.

**ව්‍යවස්ථාපිත ආයතන වල වාර්ෂික ගිණුම ඉදිරිපත් කිරීම - 2024.**

පළාත් සහාවේ ප්‍රජාපති මගින් පිහිටුවා ඇති ව්‍යවස්ථාපිත ආයතන වෙනුවෙන් එක් එක් මුදල් වර්ෂය අවසානයේදී අදාළ ප්‍රජාපති වල සඳහන් විධිවිධාන අනුව අවසාන ගිණුම සකස් කර විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම සියලුම ව්‍යවස්ථාපිත ආයතන වල සහාපතිවරුන්ගේ විගකීමක් වේ.

02. ඒ අනුව 2024 වර්ෂය සඳහා සකස් කරනු ලබන අවසාන ගිණුම අදාළ ප්‍රජාපති මගින් නියම කර ඇති දිනට යෝ 2025.02.28 යන දින දෙකෙන් ප්‍රථමයෙන් එදානුව දිනට පෙර සකස් කර අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් පසු විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය.

03. අවසාන ගිණුම සකස් කිරීමෙදී හා ඉදිරිපත් කිරීමෙදී පහත උපදෙස් අනුගමනය කළ යුතුය.

3.1 වාර්ෂික ගිණුම, ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුමකරණ (ශ්‍රී.රා.අ.ගි.ප්) ප්‍රමිතීන්ට අනුකූලව උපවිත පදනම  
මත සකස් කළ යුතුය.

3.2. ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුමකරණ ප්‍රමිත අංක 1 ට අනුව මූල්‍ය ප්‍රකාශන පහත සඳහන් සංරච්‍යන්  
ගෙන් සමන්විත විය යුතුය.

(ආ). මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය.

(ඇ). මූල්‍ය කාර්ය යාධන ප්‍රකාශය.

(ඈ). ගුද්ධ වත්තම් / ස්කන්දයේ වෙනස්වීම

(ඉ). මුදල් ප්‍රවාහ ප්‍රකාශය.

(ඌ.). ව්‍යවස්ථාපිත ආයතන විසින් අනුමත කළ අය වැය ලේඛනයක් නිකුත් කර ඇත්නම් මූල්‍ය  
ප්‍රකාශන තුළ අය වැය ගත සංඛ්‍යා සහ සත්‍ය සංඛ්‍යා අතර සංස්ක්‍රිතයක් ලෙස සහ පෙර  
වර්ෂයේ දත්ත සමග සංස්ක්‍රිතයක් මකවන්

(ඊ). වැදගත් ගිණුමකරණ ප්‍රතිපත්ති වල හෙලිදරව් කිරීම සහ අනෙකුත් විස්තරාත්මක සටහන්


3.3. ගිණුම පිළියෙළ කිරීමෙදී සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂාත්‍යයෙන් වෙන වෙනම පිළියෙළ කර  
ඉදිරිපත් කළ යුතුය.

3.4. ශිලුම් ඉදිරිපත් කිරීමේදී අස්ථ වලින් තොර විය යුතු අතර මේට පෙර එරංශීක මූල්‍ය ප්‍රකාශන වලට අදාළව එවා ඇති විගණන විමුදුම් වලට හා විගණකාධිපති වාර්තා වලට අවධානය යොමු කොට මෙහින් පෙන්වා දෙන ලද අමුපාඩු වළක්වා ගැනීමට කටයුතු කළ යුතුය.

3.5. ඉහත උපදෙස් පරිදි සකස් කර සහතික කරන ලද ශිලුම් පිටපත් 05 න් එක් පිටපතක් පළාත් හා ජ්‍යෙෂ්ඨගාරයට හා පිටපත් 04ක් විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු අතර, ශිලුම් සහතික කිරීමෙන් පසු විගණකාධිපතිවරයා විසින් පහත සඳහන් පරිදි එම ශිලුම් බෙදාහරිනු ලැබේ.

- |                  |   |                                   |
|------------------|---|-----------------------------------|
| 1. මුල් පිටපත    | - | පළාත් හා ජ්‍යෙෂ්ඨගාරයට            |
| 2. පළමු අනුපිටපත | - | අදාළ අමාත්‍යාංශයට                 |
| 3. දෙවන අනුපිටපත | - | ශිලුම් ඉදිරිපත් කළ ආයතනයට         |
| 4. තෙවන අනුපිටපත | - | විගණකාධිපති විසින් රඳවා ගනු ලැබේ. |

04. ඒ අනුව, ඉහත උපදෙස් පරිදි සකස් කරන ලද ශිලුම් නියමිත දිනට පෙර විගණකාධිපති වෙත ඉදිරිපත් කරන ලෙස දැන්වන අතර සියලුම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් සහ ගණන් දීමේ නිලධාරීන් විසින් මෙම කාර්ය නිසිපරිදි ඉවුකරනු ඇතැයි අපේක්ෂා කරමි.



පිටපත්:-	01. සියලුම අමාත්‍යාංශ ලේකම්වරු	-	දැ.පි
	02. විගණකාධිපති	-	දැ.පි.
	03. ප්‍රධාන අභ්‍යන්තර විගණක, අභ්‍යන්තර විගණන හා විමර්ශන දෙපා. -	-	දැ.පි.